

අල් කාෆිරූන් (109 වන සූරාව)
(ප්‍රතික්ෂේප කරන්නන්)

Surah **Al-Kafirun**

(The disbelievers)

سورة الكافرون

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

قُلْ يَتَّبِعُوا اللَّهَ وَارْتَبِعُوا رِجْلَهُ
قُلْ يَتَّبِعُوا اللَّهَ وَارْتَبِعُوا رِجْلَهُ

කුල් යා අයිසුහල් කාලිරුන්

لَا أَعْبُدُ مَا تَعْبُدُونَ
ලා අ' ඉදු මා තා අ' ඉදුන්

ලා අ' ඉදු මා තා අ' ඉදුන්

وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ
වලා අන් තුමි ආවි දුන මා ආ' ඉදු

වලා අන් තුමි ආවි දුන මා ආ' ඉදු

وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ
වලා අන ආවි දුමි මා අබන් තුමි

වලා අන ආවි දුමි මා අබන් තුමි

وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ
වලා අන් තුමි ආවි දුන මා ආ ඉදු

වලා අන් තුමි ආවි දුන මා ආ ඉදු

لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ
ලකුමි දීනු කුමි වලිය දීන්

ලකුමි දීනු කුමි වලිය දීන්



අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු
අල්ලාහ් ගේ නාමයෙන්.

- 1) (නබියේ! ප්‍රතික්ෂේප කරන මක්කා වාසින්ට) ඔබ
මෙසේ පවසනු;
ප්‍රතික්ෂේප කරන්නෙහි!
- 2) ඔබ නමදින දැය මා නමදින්නේ නැත.
- 3) මා නමදින තැනැත්තා ඔබ නැමදුවේ නැත.
- 4) (ඒ අන්දමටම) මින් පසුවද, ඔබ නමදින දැය මා
නමදින්නෙකු නොවේ.
- 5) මා නමදින්නාට මින් පසුව ඔබ නමදින්නන් නොව.
- 6) ඔබගේ (අපරාදයන්ට අයත්) ඵලවිපාක ඔබටත්,
මගේ (ක්‍රියාවන්ට අයත්) ඵලවිපාක මටත්
ලැබෙන්නේය.